

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරී (සිවිල්) පුහුණු කිරීමේ ග්‍රේණියේ නිලධාරීන් III ග්‍රේණියට පත් කිරීම- 2024

2020.07.24 දිනැතිව බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරනුමා විසින් අනුමත කරන ලද 2013.06.01 දින සිට ක්‍රියාත්මක බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරී (සිවිල්) බදවා ගැනීමේ භා උසස් කිරීමේ පරිපාටියේ 7.5 (අ) වගන්තියේ සඳහන් සුදුසුකම් සම්පූර්ණ කරන ලද, විවෘත ධාරාව හෝ සීමිත ධාරාව යටතේ බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරී (සිවිල්) පුහුණු කිරීමේ ග්‍රේණියට (වසරක/ දෙවසරක) බදවා ගත් නිලධාරීන් III ග්‍රේණියට පත් කිරීම සඳහා වන විභාගයට අයදුම්පත් කැදවනු ලැබේ.

02. ඔබ කාර්යාලයේ /ආයතනයේ සේවය කරන සියලුම (සිවිල්) පුහුණු කිරීමේ ග්‍රේණියේ නිලධාරීන්ගේ දැන ගැනීම සඳහා මෙය යොමු කරන්නේ නම් කෘත්‍යා වෙමි.

03. මෙම විභාගය පහත පරිදි පවත්වනු ලැබේ.

03.1 විභාගය පිළිබඳ විස්තර:-

ප්‍රශ්න පත්‍රය	කාලය	මුළු ලකුණු	සමත් ලකුණු
බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ (සිවිල්) පුහුණු ග්‍රේණියේ නිලධාරීන් සඳහා වන විභාගය	පැය 03	100	40%

03.2 විභාගය සඳහා වන විෂය නිරදේශය

Concrete Technology and Civil Engineering Materials

- Identification Of Construction Materials
- Testing Of Materials
- Identification Of Timber
- Basic Properties Of (a) Rubble, Brick, Lime, Cement, Reinforcement, Paints, Tiles, Timber
- Taking Off Quantities – for building, Road's, Traces, Culverts
- BSR/HSR/ISR

5 (Five) Optional Questions will cover the following subject areas.

(a) Building Construction and Maintenance

- Knowledge on standard specification of building work
- Method of measurement of building work
- Setting out of work
- Visual Identification of workmanship

(b) Water supply, Drainage, Sewerage, Plumbing Systems

Water Supply

- Pipe Diameters and Types
- Pumps
- Water Tanks
- Sumps

Sewer

- Manhole Type
- Septic Tank
- Soakage Pits
- Plumbing layout of Buildings
- Treatment plant
- Accessories
- Waste Water Disposal System

(c) Road Construction and Maintenance

- Earth Work Volume measurements
- Cut & Fills
- Culverts Bridges Rubble Walls Abutments

(d) Interpretation of Building Regulations

- Selection of lands
- Restriction in ventilation
- Location of toilet pits, septic tank etc.

(e) Minor Irrigation Work

- Quantification of earth work
- Important factors to be considered in an anicut scheme
- Social and Agricultural aspects in a minor irrigation scheme.

04. අයුම් කිරීමේ ක්‍රමය:-

4.1 අයුම්පත්‍රය මෙම නිවේදනයට යා කොට ඇති ආදර්ශ ආකෘතියට අනුකූලව කඩුස්සියේදේ දෙපසම භාවිත කරමින් A4 ප්‍රමාණයේ කඩුස්සිවල පිළියෙල කර අපේක්ෂකයා තම අත් අකුරින්ම පැහැදිලිව පිරවිය යුතුය. අංක 01 සිට 03 තෙක් පළමු පිටපතටද අංක 04 සිට ඉදිරියට වන ජේදයන් අනෙක් පිටුවලටද, ඇතුළත් වන සේ අයුම්පත්‍රය පිළියෙල කර ගත යුතුය. නියමිත ආදර්ශ ආකෘතියට අනුකූල නොවන, නියමිත දිනට පෙර විභාග ගාස්තු ගෙවා නොමැති හා නිවැරදිව සම්පූර්ණ කර නොමැති, අසම්පූර්ණ තත්ත්වයේ පවතින අයුම්පත්‍ර කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ. නිසි පරිදි අයුම්පත්‍ර සම්පූර්ණ නොකිරීමෙන් සිදුවන පාඩුව අයුම්කරුවන් විසින් දරා ගත යුතුය. අයුම්පත්‍රයේ ජායා පිටපතක් ලහ තබා ගැනීම ප්‍රයෝගනාවන් වනු ඇති.

4.2 සම්පූර්ණ කරන ලද අයුම්පත්‍රය 2024.06.30 වැනි දින හෝ ඊට පෙර ලැබෙන සේ “ලේකම්, බස්නාහිර පළාත් රාජා සේවා කොමිෂන් සභාව, බස්නාහිර පළාත. අංක 628, 10 වන මහල, ජන ජය සිටි ගොඩනැගිල්ල, නාවල පාර, රාජගිරිය” වෙත ලියාපදිංචි තැපෑලන් එවිය යුතුය. අයුම්පත්‍ර බහා එවන කටයුතුවේ වම් පස ඉහළ කොළවරේ “බස්නාහිර පළාත් රාජා සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරී (සිවිල්) පුහුණු කිරීමේ ග්‍රේක්සියට (වසරක/දෙවසරක) බඳවා ගත් නිලධාරීන් III ග්‍රේක්සියට පත් කිරීම යන්න” පැහැදිලි ලෙස සඳහන් කළ යුතුය. අයුම්පත්‍ර ලද බව දන්වනු නොලබන අතර, නියමිත දිනට පසුව ලැබෙන කිසිදු අයුම්පත්‍ර හා අවශ්‍ය සුදුසුකම් සපුරා නොමැති හෝ අසම්පූර්ණ අයුම්පත්‍ර කිසිදු දැනුම්දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබේ.

4.3 දෙවන වර විභාගය සඳහා ඉදිරිපත් වන අයුම්කරුවන් සඳහා විභාග ගාස්තුව රු 1200/- කි. මෙම විභාග ගාස්තුව බස්නාහිර පළාත තුළ පිහිටා ඇති ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට බස්නාහිර පළාත් ආදායම ශිර්ප 20-03-02-99 ට බැර වන ලෙස මුදලන් ගෙවා ඒ සඳහා නිකත් කරන කුවිතාන්සිය අයුම් පත්‍රයට නොගැලවන සේ අලවා එවිය යුතුය. බස්නාහිර පළාත් රාජා සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරී (සිවිල්) පුහුණු කිරීමේ ග්‍රේක්සියට (වසරක/දෙවසරක) බඳවා ගත් නිලධාරීන් III ග්‍රේක්සියට පත් කිරීම සඳහා වන විභාගය සඳහා මුදල් ගෙවිය යුත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත පමණක් හා ඉහතින් දක්වා ඇති වැය ශිර්පයට පමණක් වන අතර, වෙනත් ආයතන හෝ මාර්ගග. ක්‍රමය ඔස්සේ හෝ මුදල් ගෙවිය නොහැකි අතර එසේ මුදල් ගෙවීම පිළිබඳ කරනු ලබන පැමිණිලි සම්බන්ධව බස්නාහිර පළාත් රාජා සේවා කොමිෂන් සභාව වගකියනු නොලැබේ.

4.4 පැමු අයුම්පතක් සමඟම පුහුණු ග්‍රේක්සියට අදාළ නිලධාරීන්ගේ පහත සඳහන් ලිපිලේඛන වල සහතික කරන ලද පිටපත් ද අමුණා එවිය යුතුය.

- පුහුණු පත්වීම ලිපිය
- වැඩ භාරගත් ලිපිය
- නිලධාරීය විසින් සම්පූර්ණ කරන ලද බස්නාහිර පළාත් රාජා සේවයේ (සිවිල්) බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටියේ 7.2.1.2 (අ) හි සඳහන් වන්නීය සුදුසුකමට අදාළ සහතිකය
- පුහුණු කාලය තුළ නිලධාරීය ලබාගත් නිවාඩු පිළිබඳ විස්තර

4.5 අයදුම්කරුවන්ගේ ප්‍රවේශපතු නිකුත් කළ වහාම ඒ බව සඳහන් කරමින් නිවේදනයක් බස්නාහිර පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.psc.wp.gov.lk මගින් පළ කරනු ඇත. නිවේදනය පළ වී දින 07 ක් හෝ ගත වූ පසුවන් ප්‍රවේශපතුය නොලැබුණි නම දැන්වීමේ සඳහන් ආකාරයට ඒ බව බස්නාහිර පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත දැන්වා සිටිය යුතුය. ඔබ වෙත තබාගත් අයදුම්පතුයේ සහ මුදල් ගෙවූ කුවිතාන්සියේ ජායා පිටපතක්ද, අයදුම්පතුය ලියාපදිංචි කළ කුවිතාන්සියද, ඇතුත්ව ඔබගේ සම්පූර්ණ නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය හා විභාගයේ නම නිවැරදිව සඳහන් කරමින් බස්නාහිර පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලයෙන් වීමසිය යුතුය.

05. විභාගය පවත්වන දිනයන් පසුව දැනුම් දෙනු ලැබේ.



පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව
බස්නාහිර පලාත
2024.06. 06

තිබුක් සෙනරත්
පළුත්‍රාමි
පලාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව
වස්තානිර් පලාත

ආදරු අයදුම්පත්‍රය

**බස්නාහිර පලාත් රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ තාක්ෂණ නිලධාරී (සිවිල්) පූජුණු කිරීමේ ගෞණියේ
නිලධාරීන් III ගෞණියට පත් කිරීමේ විභාගය - 2024**

විභාග අංකය

(කාර්යාලය ප්‍රයෝගනය සඳහා)

නිවේදනයේ අංක 1 අනුව ඉල්ලුම්කරන තනතුරට අදාළ ගෞණිය
(මෙම ගෞණිය පසුව වෙනස් කිරීමට ඉඩදෙනු නොලැබේ)

විභාගයට පෙනී සිටින භාෂා මාධ්‍යය (අදාළ අක්ෂරය කොටුව තුළ ලියන්න)

සිංහල - S
දෙමළ - T
ඉංග්‍රීසි - E

01 1.1 සම්පූර්ණ නම(ඉංග්‍රීසි කැපිටල් අකුරින්) -
(ලදා : HERATH MUDIYANSELAGE SAMAN KUMARA GUNAWARDHANA)

1.2 මූලකුරු සමඟ අගට යෙදෙන නම (ඉංග්‍රීසි කැපිටල් අකුරින්):

(ලදා: H.M.S.K. GUNAWARDHANA)

1.3 සම්පූර්ණ නම(සිංහලෙන්/දෙමළෙන්)-.....

1.4 ජාතික හැඳුනුම්පත් අංකය

02 2.1 ස්ථීර ලිපිනය(ඉංග්‍රීසි කැපිටල් අකුරින්):

2.2 ස්ථීර ලිපිනය(සිංහලෙන්/දෙමළෙන්):

2.3 විභාග ප්‍රවීණපත්‍රය එවිය යුතු ලිපිනය:-

i. සිංහලෙන්/දෙමළෙන්

ii. ඉංග්‍රීසි කැපිටල් අකුරින්:-

2.4 දුරකථන අංකය :

ස්ථාවර: ජාගම:

❖ විභාගය සම්බන්ධ සියලු තොරතුරු ඉහත සඳහන් කරනු ලබන ජාගම දුරකථන අංකයට SMS ක්‍රමය මගින්
යවතු ලබන බැවින් විලංගු දුරකථන අංකයක් සඳහන් කරන්න. (පසුව කරනු ලබන පැමිණිලි හාරගනු
නොලැබේ)

03 3.1 ස්ත්‍රී/පුරුෂ භාවය - (අදාළ කොටුව තුළ “ණ” ලකුණ යොදන්න)

ස්ත්‍රී පුරුෂ

3.2 අයදුම්කරුගේ ස්ථීර පදිංචි දිස්ත්‍රික්කය - කොළඹ - 1

ගම්පහ - 2

කළුතර - 3

(අදාළ අංකය කොටුව තුළ ලියන්න)



3.3 ප්‍රාදේශීය ලේකම කොට්ඨායය -

3.4 බස්නාහිර පලාත් ස්ථීරව පදිංචිව සිටින කාල සීමාව -

04 4.1 විවාහක/අවිවාහක බව - (අදාළ කොටුව තුළ “V” ලකුණ යොදන්න)

විවාහක

අවිවාහක

4.2 උපන් දිනය වර්ෂය:

<input type="checkbox"/>	<input type="checkbox"/>	<input type="checkbox"/>
--------------------------	--------------------------	--------------------------

<input type="checkbox"/>	<input type="checkbox"/>
--------------------------	--------------------------

<input type="checkbox"/>	<input type="checkbox"/>
--------------------------	--------------------------

4.3 අයදුම්පත් හාර ගන්නා අවසාන දිනට වයස අවුරුදු:

<input type="checkbox"/>	<input type="checkbox"/>
--------------------------	--------------------------

මාස:

<input type="checkbox"/>	<input type="checkbox"/>
--------------------------	--------------------------

දින:

<input type="checkbox"/>	<input type="checkbox"/>
--------------------------	--------------------------

05 සේවා විස්තර -

• පුහුණු කිරීමේ ග්‍රේන්ඩට පත් වීම ලද දිනය:-

• පත්වීම් ලිපියේ අංකය හා දිනය :-

• ප්‍රධාන ලේකම් මගින් වැඩ හාර ගන්නා ලද දිනය :-

• දිනට අදාළ ග්‍රේන්ඩේ සේවා කාලය :-

06. මෙට පෙර මෙම විභාගය සඳහා පෙනී සිට ඇතිද ? එසේ නම් පෙනී සිට ඇති වාර ගණන සහ එම දිනයන් සඳහන් කරන්න.

එක් වරකට වඩා විභාගය සඳහා පෙනී සිට ඇති අයදුම්කරුවන් විසින් රු.1200.00 ක විභාග ගාස්තුවක් ගෙවිය යුතුය.

ලදුපත් ලබා ගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -

විභාග ගාස්තු ගෙවූ ලදුපත් අංකය -

දිනය -

ලදුපත මෙම කොටුව තුළ නොගැලවෙන සේ අලවන්න

07. අයදුම්කාරියගේ/අයදුම්කරුගේ සහතිකය

..... වන මා විසින් මෙම අයදුම්පත් සඳහන් කර ඇති තොරතුරු මාගේ දැනීමේ හා විශ්වාසයේ හැරියට සත්‍ය හා තිවැරදි බව සහතික කරමි. මෙම විභාගය සඳහා ඉදිරිපත් වීමට මා නුසුදුස්සෙකු බව විභාගයට කළුන් ,විභාගය පැවැත්වෙන අතරතුර හෝ ඊට පූඩුව සොයා ගනු ලැබුවහොත් ,මගේ විභාග අභේක්ෂකත්වය අවලංගු කිරීම වෙනුවෙන් ගනු ලබන කිනුම නීරණයකට යටත් වීමට එකඟ වන බවත් ප්‍රකාශ කරමි.

දිනය

..... අයදුම්කරුගේ අත්සන

08. ආයතන ප්‍රධානීයාගේ සහතිකය

මගේ කාර්යාලයේ ඇති නිල වාර්තා වල සඳහන් තොරතුරු අනුව මයා /මිය/ මෙන්විය විසින් ඉහත සපයා ඇති තොරතුරු සත්‍ය හා නිවැරදි බවත් , ඔහුට /ඇයට මේ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ඇති බවත්, සහතික කරමි.

.....
දිනය

.....
ආයතන ප්‍රධානීයාගේ අත්සන හා නිලමුදාව

09. දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ නිරද්‍යෝගය

ඉහත නිරද්‍යෝග සමග එකඟ වෙමි./නොවෙමි.

.....
දිනය

.....
දෙපාර්තමේන්තු ප්‍රධානීයාගේ අත්සන හා නිලමුදාව

10. අමාත්‍යාංශ ලේකම්ගේ නිරද්‍යෝගය

ඉහත නිරද්‍යෝග සමග එකඟ වෙමි./නොවෙමි.

.....
දිනය

.....
අමාත්‍යාංශ ලේකම්ගේ අත්සන හා නිලමුදාව

11. ප්‍රධාන ලේකම්ගේ නිරද්‍යෝගය

ඉහත නිරද්‍යෝග සමග එකඟ වෙමි./නොවෙමි.

.....
දිනය

.....
ප්‍රධාන ලේකම්ගේ අත්සන හා නිලමුදාව